



මිශ්‍ර ප්‍රශ්න පත්‍රය අංක 20 - (2023) 5 - ශ්‍රේණිය

නිවැරදි පිළිතුර තෝරන්න

(1) මැයි මස 8 වෙනිදා බදාදා දවසකි. එම මාසයට ඇති බදාදා දින ගණන කීයද?

(i) 5

(ii) 4

(iii) 7

(2) කුඹුරක ගොයම් කැපීමට මිනිසුන් 4 දෙනෙකුට දින 3ක් ගත වේ. මිනිසුන් දෙදෙනෙකුට කුඹුරේ ගොයම් කැපීමට අවශ්‍ය දින ගණන කීයද?

(i) 5

(ii) 4

(iii) 6

(3) විශ්මිත මල් 6 ක් අහුලන විට සෙනිරු මල් 10 ක් අහුලයි. හසින් මල් 4 ක් අහුලන විට සෙනිරු මල් 5 ක් අහුලයි. හසින් මල් 16 ක් අහුලන විට විශ්මිත මල් කීයක් අහුලයි ද?

(i) 15

(ii) 12

(iii) 11

(4) අපේ රටේ නිදහස් අධ්‍යාපනයට මැනකදී එක් වූයේ ,

(i) පොත් පත් ලබා දීම

(ii) නිල ඇඳුම් ලබා දීම.

(iii) රක්ෂණවරණ ලබාදීම.

(5) නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන්නේ,

(i) ඩී. එස්. ජේතානායක මහතා.

(ii) එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා.

(iii) සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා

(6) ළමා උපකාරක සේවා දුරකථන අංකය වන්නේ,

(i) 1919

(ii) 1929

(iii) 1954

(7) උපන්දින සුභ පැතුමක් යමෙකුට එවීමෙන් එම ළමයාට ඇති නොවන්නේ,

(i) විශ්වාසය ගොඩ නැගෙයි..

(ii) මානසික සුවයක් ලැබෙයි.

(iii) සුභදතා මර්ධනය වීම

(8) අහසේ දේදුන්නක් දැකිය හැකි අවස්ථාව කි.

- (i) හොඳින් හිරු පායා ඇති විට
- (ii) වහින විට
- (iii) වැස්ස සහ අවිව දෙකම පවතින විට

(9) සිදුරු කැමරාවකින් පොල් ගසක් දෙස බලන විට පෙනෙන්නේ,



(10) සුළඟ නැගෙනහිර සිට බටහිර ගමන් කරයි නම් සුළං දිශා දර්ශකයේ ඊ ි හිස,

- (i) උතුරු දිශාවට යොමු වේ.
- (ii) බටහිර දිශාවට යොමු වේ.
- (iii) නැගෙනහිර දිශාවට යොමු වේ.

(11) "අහසින් වැටෙන එක ජල බිදුවක් හෝ අපතේ නොයවා ප්‍රයෝජනයට ගත යුතුය." යනුවෙන් ප්‍රකාශ කළේ.

- (i) මහා පරාක්‍රමබාහු රජතුමා.
- (ii) ධාතුසේන රජතුමා.
- (iii) මහසෙන් රජු.

(12) වැවක වැව් බැම්මේ ඇතුල් පැත්තේ ගල් ඇල්ලූ පාදම හඳුන්වන්නේ,

- (i) පිටවාන
- (ii) රළ පැත්තූම
- (iii) බිසෝ කොටුව

(13) අපිරිසිදු ජලය පානය කිරීමෙන් සෑදෙන රෝගයක් නොවේ.

- (i) උණ සන්නිපානය
- (ii) සෙංගමාලය
- (iii) ජලහීනිකාව

(14) පිරිසිදු ජලයේ ලක්ෂණයකි,

- (i) හැඩයක් නැත
- (ii) පාටක් නැත
- (iii) උස් තැනක සිට පහල තැනකට ගලා යාම

(15) පෘථිවිය තමන් වටා ගමන් කිරීමට ගත කරන කාලය වන්නේ,

- (i) දින 28
- (ii) දින 1
- (iii) දින 365

(16) පිරිසිදුම ජලය සේ සලකෙන්නේ,

- (i) ගංගා වලින් ගන්නා ජලය
- (ii) ලිං වලින් ගන්නා ජලය
- (iii) වැසි ජලය

(17) පෘථිවියේ සෙවනැල්ල සඳ මතට වැටීමේ ක්‍රියාවලිය,

- (i) චන්ද්‍රග්‍රහණය යි
- (ii) සූර්යග්‍රහණය යි.
- (iii) උල්කාපතය යි

(18) විශාලතම ග්‍රහයා ලෙස හදුන්වන්නේ,

- (i) සෙනසුරු
- (ii) සිකුරු
- (iii) බ්‍රහස්පති

(19) ශ්‍රී ලංකාවේ පළාත් අතර එක පැත්තකින් හෝ මුහුදට සීමා වූ පළාත් ගණන වන්නේ,

- (i) 5
- (ii) 6
- (iii) 4

(20) නැගෙනහිර පළාතේ ප්‍රධාන නගරය වන්නේ,

- (i) ත්‍රිකුණාමලය
- (ii) මඩකලපුව
- (iii) අම්පාර

පිළිතුරු පත්‍රය

1) 1

2) 3

3) 2

4) 3

5) 3

6) 2

7) 3

8) 3

9) 3

10) 3

11) 1

12) 2

13) 3

14) 2

15) 2

16) 3

17) 1

18) 3

19) 1

20) 2

(ලකුණු 5 x 20 = 100)